

**උපාධි ප්‍රදානෝත්සවය ඡායාරූපගත කිරීම හා වීඩියෝ ආවරණය - 2017**

ටෙන්ඩර් අයදුම් පත්‍රය - උච්ච වෙළුම්වලින් විශ්වවිද්‍යාලය

ටෙන්ඩර් අංකය - **UWU/NCB/R/18/01**

- 01. ආයතනයේ නම .....
- 02. ලිපිනය .....
- 03. දුරකථන අංකය .....
- 04. ෆැක්ස් අංකය .....
- 05. ඊමේල් ලිපිනය .....
- 06. මීට පෙර ඡායාරූපගත කරන ලද උපාධි ප්‍රදානෝත්සව පිළිබඳ විස්තර

ආයතනයේ/ විශ්වවිද්‍යාලයේ නම	වර්ෂය හා දිනය	වෙනත් කරුණු

07. ඔබ විසින්/ඔබ ආයතනය විසින් ආවරණය කරන ලද උපාධි ප්‍රදානෝත්සව ඡායාරූප ඇතුළත් ඇල්බමයක් අයදුම්පත සමඟ නියෝජ්‍ය මූල්‍යාධිකාරී (සැපයුම්) වෙත ඉදිරිපත් කළ යුතුවේ . අදාළ උපාධි ප්‍රදානෝත්සවය ඡායාරූපගත කිරීම සතුටුදායකව සිදුකළ බවට එම ආයතනයන්ගෙන් ලබාගත් සේවා සහතිකද මේ සමඟ ඉදිරිපත් කළ යුතු වේ .

08. විවිධ ප්‍රමාණ වර්ණ/කළු සුදු ඡායාරූප හා සංයුක්ත තැටි සඳහා ඔබ විසින් අය කරනු ලබන ගාස්තු පහත පරිදි දක්වන්න.

අංකය	ඡායාරූපයේ ප්‍රමාණය	ගාස්තුව(රු.)	
		කළු සුදු	වර්ණ
01.	4 "x 6"		
02.	6" x 8"		
03.	8" x 10"		
04.	8"x 12"		
05.	10" x 12"		
06.	10 "x 15"		
07.	DVD (සංස්කරණය කරන ලද උපාධි ප්‍රදානෝත්සවයේ වීඩියෝ පටය)		

09. තෝරා ගත් සැපයුම්කරු පහත සඳහන් කොන්දේසි පිළිපැදිය යුතුය.

- i. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඡායාරූපාගාර ස්ථාන ගාස්තු වශයෙන් රු.15,000.00 ක මුදලක් තෝරාගන්නා සැපයුම්කරු විසින් ගෙවිය යුතුය.
- ii. උපාධි ප්‍රදානෝත්සවයේ වීඩියෝ ආවරණය සඳහා උත්සව ශාලාව ඇතුළත හා පිටත වීඩියෝ කැමරා සහ ච්‍රෝන කැමරා භාවිතය සඳහා අනුමැතිය (අවශ්‍ය නම්) තෝරා ගත් සැපයුම්කරු විසින් ලබා ගත යුතුය.
- iii. තෝරා ගත් සැපයුම්කරු පහත සඳහන් දෑ, විශ්වවිද්‍යාලයට නොමිලේ සැපයිය යුතුය.
  - a) උපාධි ප්‍රදානෝත්සවයේ ශාලා පසුතලය දෙපස LED ප්‍රක්ෂේපණ තිර යොදා උපාධි ප්‍රදානෝත්සවයේ සජීවී දර්ශන ප්‍රක්ෂේපණය කල යුතුය.
  - b) උපාධි ප්‍රදානෝත්සවයේ පින්තූර 100ක උසස් ගණයේ මෘදු පිටපත් ( Soft Copies with High Quality) තෝරාගත් සැපයුම්කරු විසින්, උපාධි ප්‍රදානෝත්සව දිනයේ සිට දින 03 ඇතුළත ගාස්තු රහිතව විශ්වවිද්‍යාලයට සැපයිය යුතුවේ .
  - c) 10" x 12" ප්‍රමාණයේ පිටු 20කින් සමන්විත උපාධි ප්‍රදානෝත්සව ඡායාරූප ඇල්බමය
    - a. සංස්කරණය කරන ලද ඇල්බමයේ මෘදු පිටපත, නිවැරදි කිරීම් සඳහා විශ්වවිද්‍යාලයට යොමුකල යුතුවේ .
    - b. ඇල්බමය මුද්‍රණය කිරීමට පෙර විශ්වවිද්‍යාලයේ අවසන් අනුමැතිය ලබා ගත යුතුය.
    - c. මුද්‍රිත උපාධි ප්‍රදානෝත්සව ඡායාරූප ඇල්බමය, උපාධි ප්‍රදානෝත්සව දිනයේ සිට මාස 03 ඇතුළත, ගාස්තු රහිතව තෝරාගත් සැපයුම්කරු විසින් විශ්වවිද්‍යාලයට සැපයිය යුතුවේ .
- iv. උපකුලපතිතුමා, සනාතන සභාව සහ ආචාර්ය මණ්ඩලය පෙනී සිටින විශාලනය කරන ලද (enlarged) (10" x 24" හෝ ඊට විශාල ප්‍රමාණයේ) සමූහ ඡායාරූපයක් තෝරාගත් සැපයුම්කරු විසින්, උපාධි ප්‍රදානෝත්සව දිනයේ සිට මාස 03 ඇතුළත, ගාස්තු රහිතව විශ්ව විද්‍යාලයට සැපයිය යුතුවේ.
- v. උපාධි ප්‍රදානෝත්සව සංස්කරණය ලද වීඩියෝව
  - a. සංස්කරණය කරන ලද වීඩියෝවේ මෘදු පිටපත, නිවැරදි කිරීම් සඳහා විශ්වවිද්‍යාලයට යොමුකල යුතුවේ .
  - b. සංස්කරණය කරන ලද වීඩියෝව නිකුත් කිරීමට පෙර විශ්වවිද්‍යාලයේ අවසන් අනුමැතිය ලබා ගත යුතුය.
  - c. අවසන් සංස්කරණය කරන ලද වීඩියෝවේ මෘදු පිටපත, විශ්වවිද්‍යාල වෙබ් අඩවියට ඇතුළත් කිරීම සඳහා උපාධි ප්‍රදානෝත්සව දිනයේ සිට මාස 03 ඇතුළත, ගාස්තු රහිතව විශ්ව විද්‍යාලයට සැපයිය යුතුවේ.
  - d. අවසන් සංස්කරණය කරන ලද වීඩියෝ තැටියේ පිටපත් (03) ක් උපාධි ප්‍රදානෝත්සව දිනයේ සිට මාස 03 ඇතුළත, ගාස්තු රහිතව විශ්ව විද්‍යාලයට සැපයිය යුතුවේ.

## සටහන

- ස්ථානය - බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව
- දිනය - 2018 අගෝස්තු 11
- වේලාව - ප.ව 2.00 සිට වර 1
- උපාධිලාභීන් සංඛ්‍යාව - 550
- 2018 අගෝස්තු 11 දින පැවැත්වෙන උපාධි ප්‍රදානෝත්සවයේ ඡායාරූප ගැනීම පිළිබඳව තෝරාගත් සැපයුම්කරු විසින් උපාධිධාරීන් සම්බන්ධීකරණය කරගත යුතුය.
- ඡායාරූප ගැනීම කලින් වෙන් කරවා ගැනීම සඳහා අදාළ මිල ගණන් උපාධිලාභීන් වෙත දැනුම් දීමට තෝරාගත් සැපයුම්කරු විසින් කටයුතු කළ යුතුය.